

1990 අංක 08 දරණ වයඹ පළාත් මුදල් ප්‍රඥප්තියේ 65(1) වගන්තිය හෝ 101(1) වගන්තිය යටතේ මුද්දර ගාස්තු ආපසු ඉල්ලීම සඳහා අයදුම් පත්‍රය
Application for refund of stamp duty under Section 65(1) or Section 101(1) of the North Western Province Finance Statute No. 08 of 1990

1. i. ඉල්ලුම්කරුගේ නම හා ලිපිනය }
 Name and Address of the Applicant }

ii. දුරකථන අංකය/Telephone no:- □□□ □□□ □□□□

iii. ජාතික හැඳුනුම්පත් අංකය/National Identity Card No:- □□□□ □□□□ □□□□

(ලියාපදිංචිය ප්‍රතික්ෂේපවීමකදී ගැණුම්කරු විසින්ද, දෙවරක් ගෙවීමකදී හෝ වැඩිපුර ගෙවීමකදී හෝ වෙනත් පළාත් සභාවකට ගෙවීමකදී හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමකදී අදාළ නොකාරිස්ථරයා විසින්ද ඉල්ලුම්කළ යුතුය. . (In case of rejection of registration by the buyer, In case of double payment or extra payment or payment to another Provincial Council or payment to inland revenue department, the concerned notary should also apply)

2. i. නොකාරිස්ථරයාගේ නම හා ලිපිනය }
 /Name and Address of the notary }

ii. . දුරකථන අංකය/Telephone no □□□ □□□ □□□□

3. i. ගැණුම්කරුගේ /තැගි දීමනාකරුගේ නම හා ලිපිනය }
 Name and Address of the Grantee/Donor }

ii. දුරකථන අංකය/Telephone no:- □□□ □□□ □□□□

iii. ජාතික හැඳුනුම්පත් අංකය/National Identity Card No:- □□□□ □□□□ □□□□

4. ආපසු ඉල්ලීමට අදාළව ගෙවන ලද මුද්දර ගාස්තුව පිළිබඳ විස්තර/ Details of stamp duty paid in respect of refund

| දිනය/Date | ඔප්පු අංකය/Deed No | මුදල/Amount | ගෙවීමපත් අංකය/Slip No | බැංකු ශාඛාව/Bank Branch |
|-----------|--------------------|-------------|-----------------------|-------------------------|
| | | | | |

5. මුද්දර ගාස්තු ආපසු ඉල්ලීමට හේතුව (පැහැදිලිව සඳහන් කරන්න)/ Reasons for applying of refund (Specify Clearly):-.....

පහත සඳහන් ලේඛණ මේ සමග ඉදිරිපත් කරමි/ I will submit the following documents hear with:-

- i. ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ අදාළ ඔප්පුවේ පිටපත/ Copy of the relevant deed certified by the Registrar of Lands
- ii. ඔප්පුවට අලවා ඇති ගෙවීම්පතේ දෙවන පිටපත/ The second copy of the payment form pasted on the deed
- iii. මුද්දර ගාස්තු ගෙවූ ගෙවීම්පතේ පළමු හා දෙවන පිටපත්/ First and second copies of stamp duty paid receipt
- iv. අයදුම්කරුගේ හැඳුනුම්පතේ සහතික පිටපත/ Certified copy of applicant's identity card
- v. සිද්ධිය සම්බන්ධයෙන් නොකාරිස්ථරයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය/ Affidavit which explaining the incidence by the notary public
- vi. නොකාරිස්ථරයාට මුදල් ගෙවීමට විරෝධතාවයක් නොමැති බවට ගැණුම්කරුගේ /දීමනාකරුගේ ප්‍රකාශය/ Statement of the grantee/donor that there is no objection to payment to the notary
- vii. වෙනත් පළාත් සභාවකට/ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමක් නම් එම ගෙවීම්පතේ දෙවන පිටපත/ If payment is made to another Provincial Council/ Inland Revenue Department, the second copy of the payment receipt
- viii. ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමක් නම්, ප්‍රතික්ෂේප කළ ඔප්පුව හා ඊට හේතු දක්වමින් ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කළ ලිපිය/ If the registration is a rejection, the rejected deed and the letter issued by the Land Registrar giving the reasons therefor
- ix.
- x.

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් අමුණා ඇති ලේඛණ සත්‍ය ලේඛණ බවත් සහතික කරමි./ I certify that the above information is true and correct and that the attached documents are true documents.

අත්සන/Signature:-
 නම/Name:-
 දිනය/Date:- □□ □□ □□□□

ඉදිරිපත් කළ යුතු ලේඛන පිළිබඳ විස්තර / Details of documents to be submitted

➤ **දෙවරක් මුද්දර ගාස්තු ගෙවා ඇති විට / When the stamp duty has been paid twice,**

- ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ අදාල ඔප්පුවේ පිටපත/ Copy of the relevant deed certified by the Registrar of Lands
- ඔප්පුවට අලවා ඇති ගෙවීම්පතේ දෙවන පිටපත/ The second copy of the payment form pasted on the deed
- දෙවන වර මුද්දර ගාස්තු ගෙවූ ගෙවීම්පතේ පළමු හා දෙවන පිටපත්/ First and second copies of second stamp duty paid
- අයදුම්කරුගේ හැඳුනුම්පතේ සහතික පිටපත/ Certified copy of applicant's identity card
- සිද්ධිය සම්බන්ධයෙන් නොතාරිස්වරයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය/ Affidavit which explaining the incidence by the notary public

➤ **වෙනත් පළාත් සභාවකට/ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති විට / When paid to another Provincial Council/ Inland Revenue Department**

- ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ අදාල ඔප්පුවේ පිටපත/ Copy of the relevant deed certified by the Registrar of Lands
- මුද්දර ගාස්තු ගෙවූ ගෙවීම්පතේ පළමු හා දෙවන පිටපත්/ First and second copies of stamp duty paid receipt
- අයදුම්කරුගේ හැඳුනුම්පතේ සහතික පිටපත/ certified copy of identity card of the applicant
- සිද්ධිය සම්බන්ධයෙන් නොතාරිස්වරයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය/ Affidavit written by the Notary in connection with the incident
- වෙනත් පළාත් සභාවකට/ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමක් නම් එම ගෙවීම්පතේ දෙවන පිටපත/ If payment is made to another Provincial Council/ Inland Revenue Department, the second copy of the payment

➤ **ඔප්පුව ප්‍රතික්ෂේප වී ඇති විට/ When a rejection of deed registering**

- ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළ ඔප්පුව / The deed of registration refused by the land registrar
- ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කළ ලිපිය/ Letter issued by Land Registrar giving reasons for refusal of registration
- මුද්දර ගාස්තු ගෙවූ ගෙවීම්පතේ පළමු හා දෙවන පිටපත්/ First and second copies of stamp duty paid receipt
- අයදුම්කරුගේ හැඳුනුම්පතේ සහතික පිටපත/ certified copy of identity card of the applicant
- සිද්ධිය සම්බන්ධයෙන් නොතාරිස්වරයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය/ Affidavit written by the Notary in connection with the incident
- නොතාරිස්වරයා විසින් ආපසු ඉල්ලීම කරන්නේ නම්, නොතාරිස්වරයාට මුදල් ගෙවීමට විරෝධතාවයක් නොමැති බවට ගැණුම්කරුගේ /දීමනාකරුගේ දිවුරුම් ප්‍රකාශය/ Affidavit of the grantee/donor that there is no objection to the payment to the notary if the notary requests for a refund

➤ **අදාල ගාස්තුවට වැඩියෙන් ගෙවා ඇති විට /When more than the relevant fee has been paid**

- පළාත් ආදායම් තක්සේරුකරු විසින් නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවා ඇති බවට සහතික කළ අදාල ඔප්පුවේ පිටපත/ Copy of the relevant deed certifying that the provincial revenue assessor has paid the stamps properly
- ඔප්පුවට අලවා ඇති ගෙවීම්පතේ දෙවන පිටපත/ The second copy of the payment form pasted on the deed
- අයදුම්කරුගේ හැඳුනුම්පතේ සහතික පිටපත/ certified copy of identity card of the applicant
- සිද්ධිය සම්බන්ධයෙන් නොතාරිස්වරයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය/ / Affidavit written by the Notary in connection with the incident
- නොතාරිස්වරයා විසින් ආපසු ඉල්ලීම කරන්නේ නම්, නොතාරිස්වරයාට මුදල් ගෙවීමට විරෝධතාවයක් නොමැති බවට ගැණුම්කරුගේ /දීමනාකරුගේ දිවුරුම් ප්‍රකාශය/ Affidavit of the grantee/donor that there is no objection to the payment to the notary if the notary requests for a refund